



නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2021 අගෝස්තු මස 19 දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 06-2021 අගෝස්තු

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අගෝස්තු මස 18 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මීට අමතරව, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයයේ, ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා මෙම තීරණ ගනු ලැබීය.

2021 වසරේදී ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති නමුත් කලාපීය වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම බොහෝ දුරට අසමාන වනු ඇත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2021 ජූලි මාසයේ දී නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම ප්‍රකාශයට අනුව, ගෝලීය ආර්ථිකය 2021 වසරේදී සියයට 6.0කින් ද, 2022 වසරේ දී සියයට 4.9කින් ද වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. විවිධ රටවල් වර්ගීකරණයන් අතර ආර්ථික අපේක්ෂා වෙනස් වී ඇති අතර ඉදිරි කාලය තුළ ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රධාන සාධකය ලෙස කොවිඩ්-19 එන්නත්කරණය දක්වා ඇත. වසංගතය මධ්‍යයේ සැපයුම් හා ඉල්ලුම් නොගැළපීම් හේතුවෙන් බොහෝ රටවල තාවකාලික මිල පීඩන ඇති වී තිබේ. එවැනි තාවකාලික මිල පීඩන දිගු කාලීනව පැවතිය හැකි අතර, එම හේතුවෙන් ඉදිරි කාලයේදී ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සඳහා මහ

බැංකු විසින් පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත. ඒ අනුව, ඇතැම් මහ බැංකු මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර තවත් මහ බැංකු ඉදිරි කාලයේදී මුදල් ප්‍රතිපත්ති දැඩි කරනු ඇති බවට පූර්ව ඇඟවීම් සිදු කර ඇත.

වසංගත තත්ත්වය තුළ බාධා පැමිණීමේ මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ

2020 වසර තුළදී පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා ආර්ථිකය රාජ්‍ය මූල්‍ය සහ මුදල් උත්තේජක ක්‍රියාමාර්ගවල සහායයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව, 2021 පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.3ක වාර්ෂික ලක්ෂ්‍යමය මූර්ත වර්ධනයක් වාර්තා කරමින් අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත් යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කළේය. පසුගිය වසරේ අනුරූප කාර්තුවේ දක්නට ලද තියුණු සංකෝචනය වීමද හේතුවෙමින් 2021 වසරේ දෙවන කාර්තුව තුළදී ආර්ථිකය ඉහළ වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොවිඩ්-19 වසංගතය නැවත ව්‍යාප්තවීම සහ ඒ ආශ්‍රිතව ගනු ලබන වසංගත තත්ත්වය වැළැක්වීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් දේශීය ආර්ථික කටයුතු වලට ඇති විය හැකි බාධා මගින් 2021 වසරේ දෙවන භාගය තුළදී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තරමක් දුර්වල වීමට ඉඩ ඇත. කෙසේ වුවත්, කොවිඩ්-19 එන්නත් කිරීමේ ජාතික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ තෝරාගත් සංවරණ සීමා පමණක් පැනවීමේ රජයේ උපායමාර්ග සමග ඉදිරි කාලය තුළදී ආර්ථික ක්‍රියාකාරීත්වය තිරසාරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවත්නා දර්ශක සහ පුරෝකථනවලට අනුව 2021 වසර තුළදී මූර්ත ආර්ථිකය සියයට 5කට වඩා ඉහළ අගයකින් වර්ධනය වනු ඇති අතර මැදි කාලීනව එම වර්ධන වේගය තිරසාරව පවත්වාගත හැකි වනු ඇත.

බොහෝ වෙළඳපොළ පොලී අනුපාතික අඩු මට්ටමක පවතින අතර එය පෞද්ගලික අංශය සඳහා ණය ගලා යෑම් අපේක්ෂිත ලෙස ඉහළ නැංවීමට හේතු විය

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රමයෙන් සම්ප්‍රේෂණය වීමත් සමඟ, බොහෝ වෙළඳපොළ තැන්පතු සහ ණය පොලී අනුපාතික ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ අවම මට්ටම් දක්වා අඩු විය. අඩු පොලී අනුපාතික වාතාවරණය මගින් සහාය ලබමින් 2019

සහ 2020 වසර තුළදී දක්නට ලද වාර්ෂික ණය ප්‍රසාරණය අභිබවා යමින් 2021 වසරේ පළමු භාගය තුළදී පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය සැලකිය යුතු ලෙස ප්‍රසාරණය විය. ආර්ථිකයේ ඵලදායී සහ අවශ්‍යතා ඇති අංශ වෙත ණය ලබාදීම් ඉහළ නංවමින් ණය වර්ධනය ඉදිරි කාලය තුළදී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, කොවිඩ්-19 වසංගතය මගින් රජයේ ආදායම හා පුනරාවර්තන වියදම් මත ඇති වූ බලපෑම මධ්‍යයේ බැංකු පද්ධතිය මගින් රාජ්‍ය මූල්‍ය අංශය, විශේෂයෙන්ම රජය වෙත ලබාදුන් ශුද්ධ ණය වසරේ මේ දක්වා කාලය තුළදී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. දේශීය ණය ඉහළ යෑමේ බලපෑම පිළිඹිබු කරමින් පුළුල් මුදල් සැපයුමේ (M_{2b}) වර්ධනය අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතුණි.

විදේශීය අංශය අඛණ්ඩව අභියෝග රාශියකට මුහුණ දෙමින් පවතින අතර ඒ සඳහා විවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් ගැළපෙන ක්‍රියාමාර්ග අවශ්‍ය වේ

ආර්ථික වර්ධනය සඳහා උපකාරීවන අත්‍යවශ්‍ය උත්තේජක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයට අඩු පිරිවැය ණය ලබා ගැනීමට හැකි වූ අතර, එය 2020 මැද භාගයේ සිට වෙළඳ භාණ්ඩ ආනයනය සඳහා වූ ඉල්ලුම අඛණ්ඩව ඉහළ යෑමට හේතු විය. අපනයන ඉපයීම් වර්ධනයෙහි පෙන්නුම් කළ වැඩිදියුණු වීම අභිබවා ආනයන වියදම් වැඩිවීමත් සමඟ පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව 2021 පළමු භාගය තුළදී වෙළඳ හිඟය අඛණ්ඩව පුළුල් විය. තවද, ගෝලීය වශයෙන් වසංගතය යළි පැතිරයාම හා සම්බන්ධ අවිනිශ්චිතතා හේතුවෙන් සංචාරක කර්මාන්තය අපේක්ෂිත ලෙස යථා තත්ත්වයට පත්වීම තවදුරටත් ප්‍රමාද විය හැකිය. 2020 වසරේදී මෙන්ම 2021 වසරේ මුල් මාස කිහිපය තුළ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද යම් මන්දගාමී වීමක් පෙන්නුම් කර තිබේ. මූල්‍ය වෙළඳපොළ තුළ රුපියල් සහ විදේශ විනිමය උපකරණ මත වූ පොලී අනුපාතික අතර පවතින විෂමතා හේතුවෙන් මෙන්ම ඇතැම් සමපේක්ෂණ ක්‍රියාකාරකම් හේතුවෙන් අපනයනකරුවන් තම විදේශ විනිමය ලැබීම් රුපියල් බවට හුවමාරු කිරීම සීමා කිරීම සහ ආනයන භාණ්ඩ කල්තියා ඇණවුම් කිරීම හරහා දේශීය වෙළෙඳපොළ තුළ විනිමය අනුපාතිකය කෙරෙහි අනවශ්‍ය පීඩනයක් එල්ල විය. මෙම ප්‍රවණතා මධ්‍යයේ වුවද 2021 ජූලි මස අවසානයේදී එ.ජ. ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීම ඇතුළුව, 2021 වසරේ මේ දක්වා කාලය තුළදී රජයේ සියලුම ණය සේවාකරණ වගකීම් නියමිත පරිදි සපුරා ඇත. 2021 ජූලි මාසය අවසන් වන


විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 2.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය මාස 1.8ක ආනයන ආවරණයක් සහිත වේ. මෙම සංචිත ප්‍රමාණය තුළ චීන යුචාන් රෙන්මින්බි බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.5කට සමාන) අගයකින් යුතු චීන මහජන බැංකුව සමඟ ඇති කරගත් ද්විපාර්ශ්වික මුදල් හුවමාරු පහසුකම ඇතුළත් නොවේ. නුදුරු කාලය තුළ නිල සංචිත මට්ටම ශක්තිමත් කිරීම සඳහා මූලාශ්‍ර කිහිපයකින් විදේශීය මූල්‍යකරණයන් ලබා ගැනීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටී. මේ අතර, ඉදිරි කාලයේදී විදේශීය අංශය ශක්තිමත් කිරීමට උපකාරී වන දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් ණය නොවන විදේශ මූල්‍ය ගලා ඒම ඉහළ නංවාලීමේ ක්‍රියාමාර්ග කෙරෙහි රජය අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටියි.

ඇති විය හැකි ඉහළ උද්ධමන පීඩන පූර්ව ආරක්ෂාකාරී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් වළක්වා ගැනීමට කටයුතු කරමින් පවතී

2021 මුල් කාලයේදී අඩු මට්ටමක පැවති උද්ධමනය, ඉහළ මට්ටමක පවතින ආහාර උද්ධමනය සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය යම් ඉහළ යෑමක් වාර්තා වීම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ කිසියම් ඉහළ යෑමක් වාර්තා කළේය. උද්ධමනය නුදුරු කාලීනව අපේක්ෂිත සියයට 4-6 අතර ඉලක්කගත පරාසයේ ඉහළ සීමාවේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමස්ත ඉල්ලුමේ අපේක්ෂිත වර්ධනයන් සහ ගෝලීය බලශක්ති හා අනෙකුත් වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන් 2022 වසර තුළ යම් උද්ධමන පීඩන ඇති විය හැකි අතර මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.

රූප සටහන : 01

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යය (වාර්ෂික ලක්ෂ්‍යමය, %)



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු පුරෝකථන

සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ.

ක්‍රමයෙන් වර්ණය අඩු වන පරිදි විග්‍රම්භ පරාස භාවිතා කිරීමෙන් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව උද්ධමන ව්‍යාප්ති සටහන (Fan chart) මගින් විදහා දැක්වේ. 2021 වසරේ අගෝස්තු මාසයේ පුරෝකථන වාරයේ සිදුකළ උපකල්පන මෙන්ම, විනිශ්චයන් සහ පවතින දත්ත පුරෝකථන මගින් පිළිබිඹු කෙරේ.

රූප සටහනේ දැක්වෙන විග්‍රම්භ ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. විශේෂයෙන්, තද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විග්‍රම්භ ප්‍රාන්තරය දක්වන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවයක් පවතින බව පෙන්වනු ලබයි. විග්‍රම්භ පරාසයන් මගින්, උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේදී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්වනු ලබයි.

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීම තුළින් ඉහළ ආර්ථික ස්ථායීතාවයට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ

ඉහත සඳහන් කළ පරිදි පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, කොවිඩ්-19 වසංගතය ආරම්භයේදී ආර්ථිකයට ලබා දුන් ඇතැම් සුවිශේෂී පහසුකම් ආපසු හැරවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, 2021 අගෝස්තු මස 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික, එනම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිත්‍ය ණය පහසුකම් අනුපාතිකට වඩා පදනම් අංක 300ක ආන්තිකයක් සහිතව ස්වයංක්‍රීයව ගැලපීමට ලක්වන බැංකු අනුපාතිකයද සියයට 9.00ක් දක්වා ඉහළ නැංවිණි. මෙම වෙනස්කම්වලට වෙළඳපොළ ප්‍රතිචාර දැක්වීම වේගවත් කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු වෙනත් සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. මෙම මුදල් ප්‍රතිපත්ති තීරණ හරහා දේශීය මූල්‍ය වෙළඳපොළෙහි සහ ආර්ථිකයේ විදේශීය අංශයේ පවතින අසමතුලිතතා පාලනය කිරීමට මෙන්ම මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සහ එමගින් ඉහළ සාර්ව ආර්ථික ස්ථායීතාවයක් පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යෑම සහ දේශීය මුදල් වෙළඳපොළේ අපේක්ෂිත ද්‍රවශීලතා හිඟය හරහා 2020 වසරේ වසංගතය ආරම්භයේ සිටම දක්නට ලද මහජනතාව සතුව පැවති විශාල මුදල් ප්‍රමාණය ආර්ථිකයට අවශෝෂණය කරගැනීමට ද උපකාරී වේ.

මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබන අතර නමුත් උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ ඉලක්කගත සියයට 4-6 අතර පරාසයක උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකය එහි විභව මට්ටම කරා යොමු වීම සහතික කිරීම සඳහා සුදුසු පියවර ගනු ඇත.

මුදල් ප්‍රතිපත්ති තීරණය : ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නංවන ලදී.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 5.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 6.00
බැංකු අනුපාතිකය (නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයව ගලපන ලද)	සියයට 9.00
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 4.00

තොරතුරු සටහන:

මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව 2021 අගෝස්තු මස 19 වැනි දින පෙ.ව. 11.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර එය ලේස්බ්‍රක් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2021 ඔක්තෝබර් මස 14 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

ඇමුණුම 1

සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස										
	2019					2020					2021
	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව
කෘෂිකාර්මික	5.7	3.1	2.6	-5.8	1.0	-6.5	-8.2	3.1	1.3	-2.4	6.1
කාර්මික	3.9	1.7	3.3	1.3	2.6	-7.9	-23.1	0.6	1.3	-6.9	5.5
සේවා	4.0	0.7	1.8	2.4	2.2	2.9	-12.9	2.1	1.9	-1.5	3.0
ද.දේ.නි	4.0	1.3	2.3	1.6	2.3	-1.8	-16.4	1.3	1.3	-3.6	4.3

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: උද්ධමනය

මාසය		දෙසැ 20	ජන 21	පෙබ 21	මාර් 21	අප්‍රේ 21	මැයි 21	ජූනි 21	ජූලි 21
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	4.2	3.0	3.3	4.1	3.9	4.5	5.2	5.7
	ජා.පා.මි.ද. (2013=100)	4.6	3.7	4.2	5.1	5.5	6.1	6.1	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	3.5	2.7	2.6	3.1	3.0	3.2	3.2	3.7
	ජා.පා.මි.ද. (2013=100)	4.7	4.2	4.1	4.3	4.1	4.2	4.1	-

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	පෙබ 21	මාර් 21	අප්‍රේ 21	මැයි 21	ජුනි 21	පෙබ 21	මාර් 21	අප්‍රේ 21	මැයි 21	ජුනි 21
සංචිත මුදල්	978	1,029	1,031	1,036	1,065	1.5	1.5	0.9	4.0	22.6
පුළුල් මුදල් සැපයුම (M _{2b})	9,651	9,839	9,947	10,033	10,165	23.8	21.5	20.4	21.0	21.5
ශුද්ධ විදේශීය වත්කම්	(386)	(430)	(431)	(429)	(481)	-496.1	-1,629.0	-615.8	-778.2	-4,012.3
ශුද්ධ දේශීය වත්කම්	10,037	10,269	10,378	10,462	10,646	30.4	27.2	26.9	25.4	27.1
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	4,793	5,005	4,965	5,024	5,195	61.9	54.7	50.4	45.0	44.3
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	1,080	1,098	1,093	1,113	1,132	29.7	26.5	17.1	16.8	19.0
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	6,276	6,388	6,446	6,501	6,585	7.8	7.5	8.2	10.5	12.9
පුළුල් මුදල් සැපයුම (M ₄)	11,790	12,010	12,154	12,265	12,402	21.9	20.4	19.6	20.2	20.9

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2021 පෙබ අවසානයට	2021 මාර් අවසානයට	2021 අප්‍රේ අවසානයට	2021 මැයි අවසානයට	2021 ජූනි අවසානයට	2021 ජූලි අවසානයට	2021 අගෝස්තු 18 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	4.50	4.50	4.50	4.50	4.50	4.50	4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	5.50	5.50	5.50	5.50	5.50	5.50	5.50
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	4.55	4.62	4.64	4.66	4.93	5.10	5.09
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	4.90	5.05	5.11	5.13	5.18	5.22	5.33
දින 182	4.99	5.10	5.14	5.14	5.19	5.23	5.34
දින 364	5.09	5.11	5.18	5.18	5.23	5.25	5.32(අ)
ණය අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතීපතා)	5.76	5.78	5.86	5.65	5.51	5.76	5.71(ආ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	10.08	9.91	9.73	9.64	9.50	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	8.26	8.28	7.95	7.74	7.47	-	-
තැන්පතු අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	5.36	5.20	5.07	4.97	4.87	4.77	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	6.53	6.29	6.09	5.94	5.82	5.67	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	4.96	4.86	4.77	4.77	4.98	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	5.09	4.99	4.92	4.90	5.10	-	-

(අ) 2021 වසරේ අගෝස්තු මස 11 වන දින පැවති වෙන්දේසියේ ඵලදා අනුපාතිකය

(ආ) 2021 වසරේ අගෝස්තු මස 13 වන දිනෙන් අවසන් වන සතිය සඳහා

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව